

කන්දකැටිය ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සමඟ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍යප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍යප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදීවෘත්තීය චිත්ශීලීය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානායෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ ගොඩනැගිලිවල මුළු වටිනාකම රු.824,321 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	කමිටු වාර්තාවෙන් ගොඩනැගිලිවල වටිනාකම වැඩියෙන් සටහන් වී ඇති බව හා එය නිවැරදි කිරීමට උපදෙස් ලබාදුන් බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ආ) සභාවේ බැංකු ජංගම ගිණුමට 2023 සහ 2024 වර්ෂ වල ලැබී තිබුණු රු. 71,536 ක් වූ තැන්පතු හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි.	විග්‍රාමික නිලධාරියෙකුගෙන් රජයට අයවිය යුතු ආපදා ණය ශේෂය රු.63,840 කි. ඉතිරි 7,696ක මුදල හඳුනාගෙන ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	-එම- අයවිය යුතු ආපදා ණය ශේෂය
(ඇ) සමාලෝචිත වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතියේ (LDSP) අරමුදලින් වැඩ නිමකර තිබුණු කර්මාන්ත 02 ක රු.28,284,719 ක් වූ වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව.	-එම- ප්‍රකාශනයට ඇතුළත් කිරීමට කටයුතු කරන බව.
(ඈ) සමාලෝචිත වර්ෂයේ ලිපිද්‍රව්‍ය වියදම රු.166,497ක් අඩුවෙන්ද, ජල උපාංග වියදම රු.178,400 ක් වැඩියෙන්ද ගිණුම්ගත කර තිබුණි.	පරීක්ෂා කර බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 134 (3) අනුව	වසර 05 කට අධික කාලයක සිට අභ්‍යන්තර විගණන වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	අභ්‍යන්තර විගණන වාර්තා හැකි ඉක්මනින් විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි අනුව වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.6,308,822ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.538,310ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	5,413,740	5,681,270	4,671,925	1,009,345	3,013,740	2,595,023	2,532,520	62,503
(ii)	කුලී	9,307,000	4,000,995	5,651,445	(1,650,450)	5,670,000	265,217	4,096,658	-
(iii)	බලපත්‍ර ගාස්තු	1,171,100	716,170	720,670	(4,500)	614,600	633,229	633,229	-
(iv)	වෙනත් ආදායම්	7,001,000	5,648,965	5,701,899	(52,934)	12,726,780	4,755,983	4,755,983	-
		-----	-----	-----	-----	-----	-----	-----	-----
	එකතුව	22,892,840	16,047,400	16,745,939	(698,539)	22,025,120	8,249,452	12,018,390	62,503
		=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.7,094,486ක් හා මුද්දර ගාස්තු රු.1,911,131 ක් ගෙන්වාගෙන නොතිබුණි.	2024.12.31 දක්වාම මෙම කාර්යාලය වෙත ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු උප ලේඛන ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වා ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභා බල ප්‍රදේශය තුළ සවිකර තිබුණු වීථි ලාම්පු පිළිබඳ සමාලෝචිත වර්ෂයේදී සිදුකළ සමීක්ෂණයකට අනුව වීථි ලාම්පු සවි කර ඇති ස්ථාන 148 ක් හඳුනාගෙන තිබුණු අතර, එයින් සියයට 45 ක ප්‍රමාණයක් එනම් වීථි ලාම්පු 67 ක් වසරකට වැඩි කාලයක සිට අක්‍රිය තත්ත්වයේ පැවතුණි.	අක්‍රිය තත්ත්වයේ පැවති වීථි ලාම්පු 67 ක් සඳහා නව විදුලි ලාම්පු යෙදීමට අදාළ කටයුතු සිදු කර ඇති බව.	අවශ්‍යතාවය හඳුනාගෙන වීථි ලාම්පු සවි කළ යුතුය.
(ආ) 2023 වර්ෂයේදී ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතිය (LDSP) යටතේ රු.233,000 ක් වැය කර විදුලි බල්බ 233 ක් මිලදීගෙන ප්‍රදේශයේ වීථි ලාම්පු වලට සවිකර තිබුණි. සවිකර තිබුණු විදුලි බල්බ වලින් 152 ක් අක්‍රිය තත්ත්වයේ පැවතිම, මිලදී ගන්නා විදුලි බල්බ වල ගුණාත්මකභාවය සහ ගබඩාවෙන් නිකුත් කළ විදුලි බල්බ නිසි පරිදි සවි කිරීම පිළිබඳව ගැටළු පැවතුනි.	ගබඩාවේ තිබියදීම වීථි ලාම්පු බල්බ වල වගකීම් කාලය අවසන් වී තිබූ බැවින් නැවත බල්බ ස්ථාන ගත කිරීමේ හැකියාවක් නොමැති බව.	අවශ්‍යතාවය අනුව වගකීම් සහිත ප්‍රමිතියෙන් යුතු වීථි ලාම්පු බල්බ මිලදීගෙන සවි කළ යුතුය.

- (ඇ) සභාව විසින් 2023 පෙබරවාරි 08 දින සිට 2028 පෙබරවාරි 07 දිනට කල් පිරෙන වර්ෂ 05 ක් සඳහා වූ රු.3,330,255ක ස්ථාවර තැන්පතුවක් සියයට 25.5 ක පොලී අනුපාතයක් යටතේ කන්දකැටිය ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක තැන්පත් කර තිබුණු අතර, 2023 අප්‍රේල් 18 දින ඉහත ස්ථාවර තැන්පතුව ආපසු ලබාගෙන එදිනම නැවත සියයට 17 ක පොලී අනුපාතයක් යටතේ එම මුදල නව ස්ථාවර තැන්පතුවක් ලෙස එම බැංකු ශාඛාවේ තැන්පත් කර තිබුණි. මේ ආකාරයට ස්ථාවර තැන්පතුව මාරුකර නැවත අඩු පොලී අනුපාතයක් යටතේ නව ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම හේතුවෙන් වර්ෂ 05ක කාලය සඳහා ලැබිය යුතු රු.1,415,360 ක පොලී ආදායමක් සභාවට අහිමි කරගෙන තිබුණි.
- 2023 අප්‍රේල් 10 දින 13/01 තීරණ පොතේ තීරණයක් අනුව සියයට 25.5 පොළියකට පැවති ස්ථාවර තැන්පතුව අලුත් කරන විට පොලී අනුපාතය සියයට 17 දක්වා අඩුවී පැවතුණි. සභාවේ කටයුතු කරගෙන යාමට අරමුදලේ ශේෂය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා ස්ථාවර තැන්පතු ගිණුමේ මාසික පොළිය ජංගම ගිණුමට ප්‍රේෂණය කිරීමට තීරණය කළ බව.
- සභා අරමුදලට සිදුව ඇති පාඩුව පිළිබඳව පරීක්ෂණයක් සිදු කර එහි තීරණ අනුව කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු සිට නොවැම්බර් දක්වා වූ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් නියමිත දිනට නොගෙවීම හේතුවෙන් අධිභාර ලෙස රු.87,784 ක් ගෙවිය යුතුව තිබුණි.	අධිභාරය රු.87,784 ක් ගෙවීමට සිදුවීම සම්බන්ධව පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් පවතින බව.	වගකිව යුතු පාර්ශවයන්ගෙන් අධිභාර මුදල අයකරගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 05 ක සියයට 41 සිට සියයට 86 දක්වාද, වියදම් විෂයයන් 06 ක සියයට 23 සිට සියයට 722 දක්වාද විචලනයන් පැවතුණි. මේ අනුව අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.	ආදායම් රැස් කිරීමේදී ආදායම් ශීර්ෂ කිහිපයක් අතපසු වීමකින් මාරුවී ඇති බවත්, අත්‍යවශ්‍ය කාරණා සඳහා වැය ශීර්ෂ මාරු කර ගෙවීම් කිරීම නිසාත් සිදුවී ඇති බව සහ එවැනි අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කරන බව.	විචලනයන් අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කන්දකැටිය ප්‍රාදේශීය සභාව විසින් සභා බල ප්‍රදේශය තුළ වාර්ෂිකව එක්රැස් වන ටොන්25 කට ආසන්න දිරන සහ නොදිරන කසළ වෙන් නොකර බුද්ධිමත්ව ප්‍රදේශයේ පිහිටි මහවැලි වන රක්ෂිතයට දැනට වසර 05 කට අධික කාලයක සිට අක්‍රමවත් ලෙස වලවල් කපා බැහැර කර තිබුණි. එමෙන්ම එක්රැස් වන පොලිතීන්, ප්ලාස්ටික් ආහාරයට ගැනීම රක්ෂිතයේ ජීවත්වන වන සතුන්ගේ ජීවිත වලට තර්ජනයක්ද වී තිබුණි.	විධිමත්ව කසළ බැහැර කිරීමට සුදුසු ඉඩමක් නොමැතිවීම හේතුවෙන් ගැටළු ඇතිවී තිබුණි. මේ සම්බන්ධව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව.	කසළ විධිමත්ව බැහැර කළ යුතුය.